



Hector Kobbekaduwa Agrarian Research and Training Institute
Data Management Division
(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2022.03.21

| Item | Pettah | | | | Marandagamula | | | | | |
|-------------------------------|-------------------|---------|---------|--------|-----------------|--------|--------|---------|--------|----------|
| | Range | | Average | | Change * | Range | | Average | | Change * |
| | 21-Mar | 18-Mar | 21-Mar | 18-Mar | | 21-Mar | 18-Mar | 21-Mar | 18-Mar | |
| Rice (Rs/kg) | | | | | | | | | | |
| Samba 1 | 175.00 - 190.00 | 181.00 | 172.00 | 9.00 | 187.00 - 190.00 | 188.00 | 174.00 | 14.00 | | |
| Samba 2 | 170.00 - 180.00 | 177.00 | 168.60 | 8.40 | 174.00 - 180.00 | 176.40 | 169.40 | 7.00 | | |
| Keeri Samba | 225.00 - 235.00 | 229.00 | 222.00 | 7.00 | 210.00 - 233.00 | 218.60 | 215.00 | 3.60 | | |
| Nadu 1 | 170.00 - 180.00 | 176.00 | 168.60 | 7.40 | 180.00 - 184.00 | 182.00 | 172.33 | 9.67 | | |
| Nadu 2 | 160.00 - 170.00 | 165.00 | 162.00 | 3.00 | 165.00 - 178.00 | 170.60 | 162.00 | 8.60 | | |
| Raw red | 175.00 - 180.00 | 177.00 | 172.00 | 5.00 | 170.00 - 174.00 | 171.00 | 171.00 | | | |
| Raw White | 170.00 - 180.00 | 176.00 | 167.00 | 9.00 | 165.00 - 170.00 | 168.00 | 159.00 | 9.00 | | |
| Imported Rice | | | | | | | | | | |
| Ponne Samba | 148.00 - 155.00 | 150.60 | 150.00 | 0.60 | 155.00 - 155.00 | 155.00 | 150.00 | 5.00 | | |
| Nadu | 140.00 - 145.00 | 142.00 | 145.60 | -3.60 | 150.00 - 150.00 | 150.00 | 145.00 | 5.00 | | |
| Raw White | 135.00 - 140.00 | 137.00 | 138.20 | -1.20 | 145.00 - 145.00 | 145.00 | 140.00 | 5.00 | | |
| Raw red | | | | | | | | | | |
| Subsidiary Food Crops | | | | | | | | | | |
| Dried Chillies (Rs/Kg) | | | | | | | | | | |
| Imported | 1050.00 - 1100.00 | 1080.00 | 1120.00 | -40.00 | | | | | | |
| Local | | | | | | | | | | |
| Onion (Rs/Kg) | | | | | | | | | | |
| Sinnan | - | | | | | | | | | |
| Vedalan | 220.00 - 230.00 | 226.00 | 238.00 | -12.00 | | | | | | |
| Imported | 200.00 - 210.00 | 206.00 | 212.00 | -6.00 | | | | | | |
| Big Onion | | | | | | | | | | |
| Imported | 115.00 - 150.00 | 129.00 | 138.00 | -9.00 | | | | | | |
| Local | - | | | | | | | | | |
| Potatoes (Rs/Kg) | | | | | | | | | | |
| Welimada | 140.00 - 150.00 | 145.00 | 150.00 | -5.00 | | | | | | |
| Nuwaraeliya | 160.00 - 170.00 | 166.00 | 174.00 | -8.00 | | | | | | |
| Imported | 115.00 - 125.00 | 120.00 | 123.00 | -3.00 | | | | | | |
| Pulses (Rs/Kg) | | | | | | | | | | |
| Green Gram | 850.00 - 880.00 | 862.00 | 830.00 | 32.00 | | | | | | |
| Cowpea | 580.00 - 600.00 | 592.00 | 640.00 | -48.00 | | | | | | |
| Red Dhal | 370.00 - 385.00 | 375.00 | 372.00 | 3.00 | | | | | | |
| Eggs (Rs/Egg) | | | | | | | | | | |
| Brown | 31.00 - 31.50 | 31.25 | 31.00 | 0.25 | | | | | | |
| White | 29.00 - 29.50 | 29.25 | 29.00 | 0.25 | | | | | | |

Head
Data Management Division



Hector Kobbekaduwa Agrarian Research and Training Institute

Data Management Division

Wholesale Prices in Selected Markets (Rs/Kg)



| Variety | 21/3/2022 | 21/3/2022 | 21/3/2022 | 20/3/2022 | 21/3/2022 | 21/3/2022 | 21/3/2022 | 21/3/2022 | 21/3/2022 | 20/3/2022 |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|--------------------|----------------------|--------------------|--------------------|--------------------|------------------|
| | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochohole Market | hambuththegam Market | Kappetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| Up Country Vegetable | | | | | | | | | | |
| Beans | 150 - 160 | 160 - 180 | 130 - 150 | 200 - 220 | - | 170 - 200 | 160 - 180 | 150 - 180 | - | 160 - 170 |
| Carrot | 130 - 150 | 160 - 180 | 150 - 190 | 190 - 210 | - | 190 - 210 | 140 - 160 | 155 - 165 | - | 180 - 190 |
| Leeks | 80 - 90 | 80 - 90 | 55 - 80 | 95 - 110 | - | 80 - 100 | 70 - 80 | 75 - 85 | - | 80 - 90 |
| Beet root | 100 - 120 | 80 - 90 | 65 - 90 | 90 - 100 | 80 - 90 | 90 - 100 | - | - | - | - |
| Beet Root(N'Eliya) | 140 - 150 | 100 - 110 | - | - | - | - | 100 - 110 | 105 - 110 | - | 100 - 120 |
| Knolkhol | 80 - 90 | 70 - 90 | 60 - 70 | 100 - 120 | - | 80 - 100 | 60 - 70 | 70 - 80 | - | 110 - 120 |
| Raddish | 40 - 60 | 30 - 40 | 25 - 35 | 60 - 70 | 50 - 60 | 50 - 70 | 30 - 40 | 50 - 55 | - | 60 - 70 |
| Cabbage (N'Eliya) | 70 - 80 | 70 - 75 | - | 85 - 90 | - | - | 60 - 65 | 55 - 65 | - | - |
| Cabbage (Kandy) | 50 - 60 | 50 - 60 | 40 - 50 | 70 - 75 | 40 - 50 | 65 - 80 | - | - | - | 75 - 80 |
| Tomato | 160 - 180 | 140 - 150 | 90 - 110 | 150 - 170 | 200 - 220 | 100 - 120 | 120 - 140 | 120 - 140 | - | 130 - 145 |
| Low country Vegetable | | | | | | | | | | |
| Ladies Fingers | 40 - 50 | 50 - 65 | 40 - 50 | 70 - 90 | 50 - 60 | 40 - 50 | - | - | - | 75 - 85 |
| Brinjals (Village) | - | - | - | - | - | - | - | - | - | - |
| Brinjals (Other) | 130 - 140 | 130 - 160 | 130 - 150 | 160 - 190 | 170 - 200 | 120 - 140 | 120 - 130 | - | - | 140 - 160 |
| Capsicum | 200 - 230 | 200 - 220 | 180 - 220 | 230 - 280 | 150 - 200 | 190 - 240 | 260 - 280 | 250 - 270 | - | 180 - 220 |
| Pumpkin | 60 - 70 | 65 - 80 | 45 - 65 | 75 - 80 | - | 50 - 70 | 80 - 90 | - | - | 80 - 85 |
| Cucumber | 40 - 50 | 40 - 45 | 25 - 35 | 50 - 70 | 40 - 50 | 25 - 30 | 40 - 50 | - | - | 45 - 50 |
| Bitter Gourd (Village) | - | - | - | - | - | - | - | - | - | - |
| Bitter Gourd (Other) | 160 - 180 | 130 - 140 | 100 - 120 | 140 - 170 | 150 - 170 | 150 - 170 | - | - | - | 140 - 160 |
| Snake Gourd | 100 - 120 | 110 - 120 | 70 - 90 | 140 - 140 | 150 - 170 | 100 - 120 | - | - | - | 130 - 140 |
| Drumstick | - | - | - | - | - | - | - | - | - | - |
| Luffa | 100 - 120 | 110 - 120 | 90 - 100 | 120 - 170 | 120 - 140 | 130 - 150 | - | - | - | 120 - 150 |
| Long Beans | 80 - 100 | 90 - 110 | 60 - 80 | 110 - 120 | 80 - 90 | 80 - 100 | - | - | - | 100 - 120 |
| Ash Plantains | 50 - 60 | 55 - 70 | 50 - 60 | 80 - 90 | 60 - 70 | 40 - 50 | - | - | - | 70 - 80 |
| Green Chillies | 300 - 320 | 300 - 320 | 190 - 220 | 320 - 350 | 200 - 220 | 220 - 320 | 250 - 280 | - | - | 300 - 320 |
| Lime | 80 - 100 | 100 - 110 | 90 - 110 | 130 - 140 | 80 - 100 | 80 - 100 | - | - | - | 120 - 130 |
| Sweet Potatoe | 80 - 90 | 60 - 75 | 55 - 70 | 80 - 90 | 50 - 70 | 80 - 100 | 60 - 65 | - | - | 80 - 85 |
| Manioc | 30 - 40 | 30 - 40 | 20 - 25 | - | 50 - 60 | 30 - 50 | 35 - 40 | - | - | 30 - 40 |
| Dambala (Wing Beans) | | | | | | | | | | |
| Thithbatu | - | - | - | - | - | - | - | - | - | - |
| Maize | - | - | - | - | - | - | - | - | - | - |
| Black Gram | - | - | - | - | - | - | - | - | - | - |
| Gingerly | - | - | - | - | - | - | - | - | - | - |
| Potato(Imported) | 115 - 125 | 125 - 135 | 125 - 130 | 120 - 125 | - | 130 - 135 | - | - | - | 120 - 125 |
| Potato (Welimada) | 140 - 150 | - | 140 - 150 | - | - | 160 - 180 | 165 - 170 | - | - | - |
| Potato (Nuwaraeliya) | 160 - 170 | 160 - 170 | - | 175 - 180 | - | - | - | 160 - 165 | - | 160 - 175 |
| B'Onion Imported | 115 - 150 | 125 - 155 | 115 - 155 | 115 - 150 | - | 125 - 155 | 140 - 170 | - | - | 118 - 155 |
| Big-onion Local | - | - | - | - | - | - | - | - | - | - |
| Banana | | | | | | | | | | |
| Ambul(Rs/Kg) | 50 - 70 | - | - | - | - | - | - | - | - | - |
| Kolikuttu | 170 - 190 | - | - | - | - | - | - | - | - | - |
| Seeni | 50 - 70 | - | - | - | - | - | - | - | - | - |
| Anamalu (Rs/Fruits) | 12 - 13 | - | - | - | - | - | - | - | - | - |
| Papaya (Rs/Kg) | 140 - 160 | - | - | - | - | - | - | - | - | - |
| Passion Fruits(Rs/Fruit) | 30 - 32 | - | - | - | - | - | - | - | - | - |
| Other Fruits (Rs/Fruit) | | | | | | | | | | |
| Pineapple - Large | 440 - 460 | - | - | - | - | - | - | - | - | - |
| - Medium | 360 - 380 | - | - | - | - | - | - | - | - | - |
| - Small | 260 - 300 | - | - | - | - | - | - | - | - | - |
| Mango - Betti | 20 - 22 | - | - | - | - | - | - | - | - | - |
| - Karathakola | 100 - 120 | - | - | - | - | - | - | - | - | - |
| Woodapple | 23 - 28 | - | - | - | - | - | - | - | - | - |
| Avocado | 90 - 110 | - | - | - | - | - | - | - | - | - |
| Orange | 26 - 28 | - | - | - | - | - | - | - | - | - |

Head
Data Management Division



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ

ආයතනය

Hector Kobbekaduwa Agrarian Research and Training Institute

දත්ත කළමනාකරණ අංශය

තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)



| වර්ගය | 21/3/2022 | 21/3/2022 | 21/3/2022 | 20/3/2022 | 21/3/2022 | 21/3/2022 | 21/3/2022 | 21/3/2022 | 21/3/2022 | 20/3/2022 |
|---------------------------|------------------|----------------|----------------|---------------|--------------------|-------------------|---------------------|------------------|-------------------|------------------|
| | පැලියගොඩ වෙළඳපොළ | මහනුවර වෙළඳපොළ | දඹුල්ල වෙළඳපොළ | මීගොඩ වෙළඳපොළ | තාරොව්වෝලේ වෙළඳපොළ | තඹුන්තේමම වෙළඳපොළ | කැප්පෙට්පොළ වෙළඳපොළ | නුවරඑළිය වෙළඳපොළ | බණ්ඩාරවෙල වෙළඳපොළ | වේයන්ගොඩ වෙළඳපොළ |
| උඬරට එළවළු | | | | | | | | | | |
| බෝංචි | 150 - 160 | 160 - 180 | 130 - 150 | 200 - 220 | - | 170 - 200 | 160 - 180 | 150 - 180 | - | 160 - 170 |
| කැරට් | 130 - 150 | 160 - 180 | 150 - 190 | 190 - 210 | - | 190 - 210 | 140 - 160 | 155 - 165 | - | 180 - 190 |
| ලීක්ස් | 80 - 90 | 80 - 90 | 55 - 80 | 95 - 110 | - | 80 - 100 | 70 - 80 | 75 - 85 | - | 80 - 90 |
| බීටරුට් | 100 - 120 | 80 - 90 | 65 - 90 | 90 - 100 | 80 - 90 | 90 - 100 | - | - | - | - |
| බීටරුට් (නුවරඑළිය) | 140 - 150 | 100 - 110 | - | - | - | - | 100 - 110 | 105 - 110 | - | 100 - 120 |
| තෝකෝල් | 80 - 90 | 70 - 90 | 60 - 70 | 100 - 120 | - | 80 - 100 | 60 - 70 | 70 - 80 | - | 110 - 120 |
| රාබු | 40 - 60 | 30 - 40 | 25 - 35 | 60 - 70 | 50 - 60 | 50 - 70 | 30 - 40 | 50 - 55 | - | 60 - 70 |
| ගෝවා (නුවරඑළිය) | 70 - 80 | 70 - 75 | - | 85 - 90 | - | - | 60 - 65 | 55 - 65 | - | - |
| ගෝවා (නුවර) | 50 - 60 | 50 - 60 | 40 - 50 | 70 - 75 | 40 - 50 | 65 - 80 | - | - | - | 75 - 80 |
| තක්කාලි | 160 - 180 | 140 - 150 | 90 - 110 | 150 - 170 | 200 - 220 | 100 - 120 | 120 - 140 | 120 - 140 | - | 130 - 145 |
| පහතරට එළවළු | | | | | | | | | | |
| බණ්ඩක්කා | 40 - 50 | 50 - 65 | 40 - 50 | 70 - 90 | 50 - 60 | 40 - 50 | - | - | - | 75 - 85 |
| වම්බටු (ගම් වර්ගය) | - | - | - | - | - | - | - | - | - | - |
| වම්බටු (අනෙකුත් වර්ගය) | 130 - 140 | 130 - 160 | 130 - 150 | 160 - 190 | 170 - 200 | 120 - 140 | 120 - 130 | - | - | 140 - 160 |
| මාළ මිරිස් | 200 - 230 | 200 - 220 | 180 - 220 | 230 - 280 | 150 - 200 | 190 - 240 | 260 - 280 | 250 - 270 | - | 180 - 220 |
| වට්ටක්කා | 60 - 70 | 65 - 80 | 45 - 65 | 75 - 80 | - | 50 - 70 | 80 - 90 | - | - | 80 - 85 |
| පිපිඤ්ඤා | 40 - 50 | 40 - 45 | 25 - 35 | 50 - 70 | 40 - 50 | 25 - 30 | 40 - 50 | - | - | 45 - 50 |
| කරවිල (ගම් වර්ගය) | - | - | - | - | - | - | - | - | - | - |
| කරවිල (අනෙකුත් වර්ගය) | 160 - 180 | 130 - 140 | 100 - 120 | 140 - 170 | 150 - 170 | 150 - 170 | - | - | - | 140 - 160 |
| පතෝල | 100 - 120 | 110 - 120 | 70 - 90 | 140 - 140 | 150 - 170 | 100 - 120 | - | - | - | 130 - 140 |
| මුරුංගා | - | - | - | - | - | - | - | - | - | - |
| වැටකොළ | 100 - 120 | 110 - 120 | 90 - 100 | 120 - 170 | 120 - 140 | 130 - 150 | - | - | - | 120 - 150 |
| මැකරල් | 80 - 100 | 90 - 110 | 60 - 80 | 110 - 120 | 80 - 90 | 80 - 100 | - | - | - | 100 - 120 |
| අළු කෙසෙල් | 50 - 60 | 55 - 70 | 50 - 60 | 80 - 90 | 60 - 70 | 40 - 50 | - | - | - | 70 - 80 |
| අඹු මිරිස් | 300 - 320 | 300 - 320 | 190 - 220 | 320 - 350 | 200 - 220 | 220 - 320 | 250 - 280 | - | - | 300 - 320 |
| දෙහි | 80 - 100 | 100 - 110 | 90 - 110 | 130 - 140 | 80 - 100 | 80 - 100 | - | - | - | 120 - 130 |
| වතල | 80 - 90 | 60 - 75 | 55 - 70 | 80 - 90 | 50 - 70 | 80 - 100 | 60 - 65 | - | - | 80 - 85 |
| මඤ්ඤෝක්කා | 30 - 40 | 30 - 40 | 20 - 25 | - | 50 - 60 | 30 - 50 | 35 - 40 | - | - | 30 - 40 |
| දඹල | | | | | | | | | | |
| තිබ්බටු | | | | | | | | | | |
| ඉරිඟු | - | | | | | | | | | |
| උඳු | - | | | | | | | | | |
| තල | | | | | | | | | | |
| අර්තාපල් (ආනයනික) | 115 - 125 | 125 - 135 | 125 - 130 | 120 - 125 | | 130 - 135 | | | - | 120 - 125 |
| අර්තාපල් (වැලිමඩ) | 140 - 150 | - | 140 - 150 | - | | 160 - 180 | 165 - 170 | - | - | - |
| අර්තාපල් (නුවරඑළිය) | 160 - 170 | 160 - 170 | - | 175 - 180 | | - | - | 160 - 165 | - | 160 - 175 |
| ලොකුළුණ (ආනයනික) | 115 - 150 | 125 - 155 | 115 - 155 | 115 - 150 | | 125 - 155 | 140 - 170 | - | - | 118 - 155 |
| ලොකුළුණ දේශීය | - | - | - | - | | - | - | - | - | - |
| කෙසෙල් | | | | | | | | | | |
| ඇඹුල් (කිලෝවකට) | 50 - 70 | | | | | | | | | |
| කෝලිකුට්ටු (කිලෝවකට) | 170 - 190 | | | | | | | | | |
| සීනි (කිලෝවකට) | 50 - 70 | | | | | | | | | |
| ආනමාළු (එකකට රු.) | 12 - 13 | | | | | | | | | |
| ගස්ලබු (කිලෝවකට)) | 140 - 160 | | | | | | | | | |
| වැල්දොඩම් (එකකට රු.) | 30 - 32 | | | | | | | | | |
| පළතුරු` (එකකට රු.) | | | | | | | | | | |
| අන්තාස - ලොකු ප්‍රමාණය | 440 - 460 | | | | | | | | | |
| - මධ්‍යම ප්‍රමාණය | 360 - 380 | | | | | | | | | |
| - කුඩා ප්‍රමාණය | 260 - 300 | | | | | | | | | |
| අඹ - බෙට්ටි | 20 - 22 | | | | | | | | | |
| -කර්තකොලොම්බන් | 100 - 120 | | | | | | | | | |
| දිවුල් | 23 - 28 | | | | | | | | | |
| අලිපේර | 90 - 110 | | | | | | | | | |
| දොඩම් | 26 - 28 | | | | | | | | | |